

1 මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව , රාජ්‍ය දැව සංස්ථාව 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය දැව සංස්ථාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ ව්‍යුහගත අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ල.ගි.ප්‍ර)

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී.ල.ගි.ප්‍ර. අංක 03 හි 108 වගන්තිය අනුව තොග හානිවීම් සඳහා වෙන් කිරීම් ප්‍රතිපත්තිය ගිණුම් වල හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ශ්‍රී.ල.ගි.ප්‍ර. අංක 05 හි 36 (ආ) වගන්තිය ප්‍රකාරව ආයතනයට උචිත වූ වර්ගීකරණයන් යටතේ තොග වල වටිනාකම දැක්විය යුතු වුවද , රු. 475,958,178 ක් වූ සංස්ථාවේ වෙළඳ තොගය, විකුණුම් පිරිවැටුම ගණනය කර ඇති වර්ගීකරණය වන දැව කඳුන් , ඉරු දැව, සිල්පර, විදුලි සම්ප්‍රේෂණ කණු හා ගෘහභාණ්ඩ ආදී වශයෙන් වර්ගීකරණය කළහැකි වුවද එම වර්ගීකරණය යටතේ වෙළඳ තොගය ගිණුම් වල හෙළිදරව් කර නොතිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) වැඩියෙන් දැක්වීම්

මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 09 අනුව තොග හානිවීම් සඳහා වෙන් කරමි රු. 66,996,737 ක් ලෙස දක්වා තිබුණද, තොග හානිවීම් සඳහා ගිණුම් ප්‍රතිපත්තිය වන 15% ක වෙන් කිරීම් අනුව ගණනය කිරීමේදී මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු ප්‍රමාණය

රු.65,112,896 කි. ඒ අනුව තොග භාණ්ඩ සඳහා වෙන් කිරීම් රු.1,883,841 ක් ගිණුම්වල වැඩියෙන් දක්වා තිබුණි. 2010 වර්ෂයේ තොග භාණ්ඩ ගණනය කිරීමේදී ප්‍රාදේශීය/ඒකක 4 ක 14.6% සිට 18.6% දක්වා ක්ෂය ප්‍රතිශත යොදා ගැනීම මෙම වෙනසට හේතුවී තිබුණි.

(ආ) අඩුවෙන් දැක්වීම්

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (i) දැව පිරිවැය ගිණුමෙහි ස්කන්ධභාගය රු. 719,262,423 ක් ලෙස දක්වා තිබුණද වන සංරක්ෂක ජනරාල් විසින් මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් (භාණ්ඩාගාර මෙහෙයුම්) වෙත යවා තිබුණු අංක ඩබ්ලිව්/එච්සී/6/6/2011 (I) හා දින රහිත ලිපිය අනුව 2010 වර්ෂය සඳහා ස්කන්ධභාග මුදල රු. 840,718,049 ක් වේ. ඒ අනුව සංස්ථා ගිණුම් වල ස්කන්ධභාගය රු. 121,455,626 ක් අඩුවෙන් දක්වා ඇති බව නිරීක්ෂණය විය.
- (ii) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වලට අනුව 2010 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ස්කන්ධභාග මුදල රු. 654,695,396 වුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පොත් වලට අනුව ලැබිය යුතු මුදල රු.820,591,958 විය. ඒ අනුව උපවිත වියදම් රු.165,896,562 කින් අඩුවෙන් දක්වා තිබුණි. මේ හා සමානව 2009 වර්ෂයේදීද උපවිත වියදම් රු.17,523,413 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) වර්ගීකරණ දෝෂ

පහත වර්ගීකරණ දෝෂයන් අනාවරණය විය.

- (i) තෙල් කැටීම් අංශයෙහි, නිෂ්පාදිත, වෙළඳ හා ලාභාලාභ ගිණුමෙහි විකුණුම් හා බෙදාහැරීම් වියදම් වෙන්කර දක්වා නොතිබුණු අතර රු. 15,621,049 ක් වූ අධිමාන ශය වෙන් කිරීම් පරිපාලන වියදම් යටතේ දක්වා තිබුණි. තවද විකුණුම් හා බෙදාහැරීම් වියදම් යටතේ දැක්විය යුතු එකතු වටිනාකම රු.4,693,238 ක් වූ වාහන බලපත්‍ර හා රක්ෂණ , වාහන අවත්වැඩියා හා නඩත්තු , වාහන සඳහා ඉන්ධන හා තෙල් යනාදි වියදම් සියල්ලම පරිපාලන වියදම් ලෙස දක්වා තිබුණි.
- (ii) සංචාරක නිවාස සඳහා වූ වියදම් ගිණුමෙහි දැක්වෙන රු. 3,338,412 ක් වූ අවත්වැඩියා හා නඩත්තු වියදම් නුවරඑළිය සංචාරක නිවාසය අවත්වැඩියාව සඳහා දරාතිබූ ප්‍රාග්ධන වියදම් වන අතර මෙම වියදම ප්‍රාග්ධන නොකර ලාභයෙන් කපාහැර තිබුණි. “මෙම ගොඩනැගිල්ල අයිති ඉඩම සංස්ථාව සතු

ඉඩමක් නොවන බවත් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බවත් ගොඩනැගිලි ක්ෂය ප්‍රතිපාදන අනුපාතය 2.5% බැගින් ප්‍රාග්ධනගත කළහොත් අවුරුදු 40 ක් මුළුල්ලේ ක්ෂය කළයුතු වන බවත් මෙම අවිච්චිතවත් වැඩිපුර ලී යොදා කරනු ලැබූ අවිච්චිත නිසා එපමණ කාලයක් නොපවතිය යන විශ්වාසය මත ප්‍රාග්ධනගත නොකරන ලද බවත් සභාපතිවරයා විසින් මා වෙත වාර්තා කර තිබුණි.”

- (iii) ප්‍රාදේශීය කළමනාකාර කාර්යාල සහ ප්‍රධාන කාර්යාල ආදායම් ගිණුමේ ප්‍රචාරන වියදම් වශයෙන් රු. 5,528,850 ක් දක්වා තිබුණු අතර විකුණුම් හා බෙදාහැරීම් යටතේ අදාල වන පරිදි වර්ගීකරණය නොකර මෙම සම්පූර්ණ වියදමම ආයතන හා පරිපාලන වියදම් යටතේ දක්වා තිබුණි.

1.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

 පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

(අ) ගිණුම් සටහන් හා ආංශික ගිණුම් අතර වෙනස්කම්

 මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර තිබුණු සටහන් හා එම සටහන් සඳහා මූලාශ්‍ර ප්‍රභවයන් වූ එක් එක් අංශ සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයන් අතර පහත වෙනස්කම් නිරීක්ෂණය විය.

- (i) ඩිපෝ අංශය, තෙල් කැටීම් හා පදම්කිරීමේ අංශය සහ ගෘහභාණ්ඩ අංශය සඳහා පිළියෙලකර තිබුණු නිෂ්පාදන, වෙළඳ හා ලාභාලාභ ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 01 අනුව පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

වර්ගය	ආංශක ගිණුම් අනුව රු.	මූල්‍ය ප්‍රකාශනවල සටහන් අනුව රු.	වෙනස රු.
දැව කඳන්	1,609,611,726	1,618,850,718	9,238,992
දැව කඳන් (පෞද්ගලික ඉඩම්)	4,964,618	15,270,267	10,305,649
ඉරු දැව, සිල්පර	213,158,844 651,335,912	206,807,516 651,556,246	6,351,328 220,334
විදුලි සම්ප්‍රේෂණ කණු වෙනත්	171,589,777 149,306,612	171,633,813 136,211,470	44,036 13,095,142

(ii) මූල්‍ය ප්‍රකාශනවල සටහන අංක 05 අනුව විවිධ ආදායම් රු.23,073,605 ක් වූ අතර විවිධ ගිණුම් අනුව විවිධ ආදායම් එකතුව රු. 22,773,606 බැවින් රු. 299,999 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ආ) සංස්ථාව විසින් උකස් හා ආයෝජන බැංකුව සමඟ පවත්වා ගෙන යනු ලබන නිවාස ණය ගිණුම සම්බන්ධයෙන් පිළියෙල කර ඇති සැසඳුම් වාර්තා අනුව 2007 දෙසැම්බර් 31 දිනට ශේෂය රු.35,566,113 ක් වූ අතර බැංකු ප්‍රකාශය අනුව ශේෂය රු. 34,307,710 ක් විය. ඒ අනුව රු.1,258,403 ක වෙනසක් දක්නට ලැබුණු අතර මෙම වෙනස ගැලපීමට 2011 ජුනි 30 දින දක්වාම කටයුතු කර නොතිබුණි.

1.2.4 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2011 ජනවාරි 13 දිනැති අංක 01.11.11/2346 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව සංස්ථාව විසින් , 2010 වර්ෂයේ රාජ්‍ය ආයතන 12 කින් අයවියයුතුව තිබූ අවුරුදු 5 ට වැඩි කාලයක් ඉකුත්ව තිබූ රු. 1,780,933 ක් වූ වෙළඳ ණයගැති ශේෂ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව බොල්ණය ලෙස කපාහැරීමට තීරණය කර තිබුණි. මෙම ආයතන ක්‍රියාත්මක තත්වයේ පැවතියදීත් එම ණය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. තවද එම ණය ශේෂ තුළ රාජ්‍ය ආයතන 9 කින් අයවියයුතුව තිබූ අවුරුදු 5 ට අඩු රු. 256,429 ක ණයගැති ශේෂද ඇතුළත් ව තිබූ බව නිරීක්ෂණය විය.

(ආ) එක්තරා සමාගමකින් 1983 වර්ෂයේ සිට අයවියයුතුව තිබුණු රු. 11,873,865 ක් වූ ණය ශේෂය සම්බන්ධයෙන් 1985 නොවැම්බර් 21 දිනෙන් පසුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බව විගණනයේදී අනාවරණය වූ අතර මෙම මුදල ලියාහැරීම සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමටද කටයුතුකර නොතිබුණි.

(ඇ) තැන්පත් කළ දින සිට වර්ෂ 2 ක් ඉක්මවූ තැන්පතු ඒ පිළිබඳව විමසීම් කිරීමෙන් පසුව සංස්ථාවේ ආදායමට බැර කළ යුතු වුවද, 2010 දෙසැම්බර් 31 දිනට වර්ෂ ගණනාවක සිට ගෙවිය යුතු ගිණුම් හා ණයහිමියන් යටතේ දක්වා තිබුණු පිළිවෙලින් රඳවාගැනීමේ මුදල් රු.9,325,685 ක්, ආපසු නොගෙවන ටෙන්ඩර් තැන්පතු රු. 2,049,701 ක් සහ ආරක්ෂණ තැන්පතු රු. 6,916,765 ක් සම්බන්ධයෙන් මු.රෙ. 571(2) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

1.2.5 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත දැක්වෙන අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
(අ) 2003 ජුනි 02 දිනැති අංක පීර්ඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය (i) 4.2.2 වගන්තිය	සැලසුම් අනුව ආයතනයේ සත්‍ය කාර්යසාධනය ලභාකර ගන්නේද යන්න සහතික කර ගැනීම සඳහා සහ සැලකිය යුතු අඩුපාඩු ඇත්නම් ඒ වෙනුවෙන් ප්‍රතිකර්ම යෙදීම සඳහා සැලසුම්/අයවැය අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට හැකිවන ලෙස සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංයුක්ත සැලැස්ම, අයවැය හා කාර්ය සාධනය කාලානුරූපීව සමාලෝචනය කර නොතිබුණි.
(ii) 4.2.5 වගන්තිය	ආයතනයෙහි ඵලදායී පාලන කාරකයක් ලෙස කාරක ප්‍රාග්ධනය උපයෝගී කර ගැනීම පිණිස පහත සඳහන් ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මාසිකව සමාලෝචනය කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි. (අ) ණයගැති , ණයහිමි කාල විශ්ලේෂණ (ආ) තොග කාල විශ්ලේෂණ (ඇ) පැරණි, යල්පැන ගිය හා සෙමින් වලනය වන තොග හා වෙනත් අයිතම පිළිබඳ ප්‍රකාශන.
(iii) 7.4.1 වගන්තිය	විගණන හා කළමනාකරණ කමිටු අවම වශයෙන් මාස 03 කට වරක්වත් රැස්විය යුතු වුවද, 2009 ඔක්තෝබර් 13 දින සිට 2010 නොවැම්බර් 04 දින දක්වා රැස්වීම් පවත්වා නොතිබුණි.
(ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙහි (i) 2.8.4 වගන්තිය	සභාපතිවරයා විසින් තාක්ෂණික ඇගයීම් කමිටු පත්කළ යුතු වුවද එසේ සිදුකර නොතිබුණි.
(ii) 4.2.1 වගන්තිය	සංස්ථාව විසින් ප්‍රධාන මිලදීගැනීමේ සැලැස්මක් සහ 2010 වර්ෂය සඳහා මිලදීගැනීමේ සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

(ඇ) 2004 පෙබරවාරි 24 දිනැති අංක 01/2004

දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

(i) 6.1.1 වගන්තිය

මූල්‍ය වර්ෂය නිමවී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, එම වාර්තාව 2011 ජුනි 30 දින දක්වාම ඉදිරිපත් කර නොතිබුණි.

(ii) 6.1.4 වගන්තිය

2009 වර්ෂය සඳහා වූ සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2011 ජුනි 30 දින දක්වාම පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාවේ මෙහෙයුම් ප්‍රතිඵලය භාණ්ඩාගාරයට ගෙවූ බදු හා ආදායම් බදු ගණනය කිරීමට පෙර රු.877,623,257 ක ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපී ඉකුත් වර්ෂයේ භාණ්ඩාගාරයට ගෙවූ බදු හා ආදායම් බදු ගණනය කිරීමට පෙර ශුද්ධ ලාභය රු.810,611,551 ක් වූයෙන් රු.67,011,706 ක ශුද්ධ ලාභයේ වැඩිවීමක් පෙන්නුම් කෙරුණි. සංස්ථාවේ මූලික මෙහෙයුම් වලින් රු.615,230,379 ක ලාභයක් උපයා තිබුණි. මෙය ඉකුත් වර්ෂයේ මූලික මෙහෙයුම් ප්‍රතිඵලය වූ රු.565,737,349 සමඟ සැසඳීමේදී රු.49,493,030 ක වැඩිවීමකි. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙනුයේ වර්ෂයේ විකුණුම් රු.164,108,886 කින් වැඩිවීම සහ විකුණුම් හා බෙදාහැරීම් වියදම් රු.47,371,519 කින් අඩුවීම වේ.

2.1.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂය තුළ සංස්ථාවේ දළ ලාභ ප්‍රතිශතය 41% ක්ද භාණ්ඩාගාරයට ගෙවූ බදු හා ආදායම් බදු වලට පෙර ශුද්ධ ලාභ ප්‍රතිශතය 27% ක්ද වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ දළ ලාභ ප්‍රතිශතය 43% ක්ද භාණ්ඩාගාරයට ගෙවූ බදු හා ආදායම් බදු වලට පෙර ශුද්ධ ලාභ ප්‍රතිශතය 26% ක් ද විය. මේ අනුව දළ ලාභ ප්‍රතිශතයෙහි 2% ක අඩුවීමක්ද ශුද්ධ ලාභ ප්‍රතිශතයෙහි 1% ක වැඩිවීමක්ද වී ඇති බව නිරීක්ෂණය විය.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ඉරු දැව ආනයනය

සංස්ථාවේ සංයුක්ත සැලැස්ම (2008-2012) අනුව සමාලෝචිත වර්ෂයේදී ජාතික ඉරු දැව අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉරු දැව සම මිටර් 5,000 ක් ආනයනය කිරීමට ද, ඒ යටතේ රු. මිලියන 593.75 ක ආදායමක් ලබාගැනීමටද, සංස්ථාව සැලසුම් කර තිබුණ නමුත් 2010 වර්ෂයේදී දැව ආනයනය කර නොතිබුණි.

(ආ) ගෘහභාණ්ඩ අංශය

(i) මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ තථ්‍ය ගෘහභාණ්ඩ අලෙවිය රු.මිලියන 66.39 ක් වූ අතර, එය රු. මිලියන 214.34 ක් වූ අයවැයගත විකුණුම්වලට වඩා රු.මිලියන 147.95 ක අඩුවීමකි. සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ ගෘහභාණ්ඩ අංශයේ වූ පාඩුව රු. මිලියන 32.56 ක් විය.

(ii) සංස්ථාවේ සංයුක්ත සැලැස්ම අනුව ගෘහභාණ්ඩ අංශයේ අලෙවි ආදායම 2010 වර්ෂයේ රු. මිලියන 180 ක් හා 2011 වර්ෂයේ රු. මිලියන 190 කින් හා 2012 වර්ෂයේදී රු. මිලියන 200 කින් ඉහළ දැමීමට සැලසුම් කර තිබුණි. කෙසේ වුවද සමාලෝචිත වර්ෂයේ තථ්‍ය ගෘහභාණ්ඩ අලෙවිය රු. මිලියන 66 ක් වූ අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව ගෘහභාණ්ඩ අලෙවියෙහි 23.9% ක වර්ධනයක් සිදුවී තිබුණද සංයුක්ත සැලැස්ම අනුව අපේක්ෂිත අලෙවි ඉලක්කයන් කරා ළඟාවීමට නොහැකිවී තිබුණි.

(iii) 2010 වර්ෂයේදී සංස්ථාවේ ගෘහභාණ්ඩ අලෙවිය ප්‍රවර්ධනය සඳහා සාර්ථක වැඩපිළිවෙලක් දියත් කර නොතිබුණි. “2010 වර්ෂයේදී අලෙවි ප්‍රවර්ධනය සඳහා රජයේ සේවකයින්ට රු. ලක්ෂය දක්වා වටිනාකමට පහසු මිලට ගෘහභාණ්ඩ අලෙවිකිරීම සඳහා “ප්‍රසාද අභිමානි” පැකේජය හඳුන්වා දුන් අතර ඒ සඳහා විශාල ඉල්ලුමක් අද දක්වා පවතින බවත් මේ යටතේ වටුවර්පත් නිකුත් කිරීම, අත් පත්‍රිකා බෙදාහැරීම, පුවත්පත් දැනවීම් හා රුපවාහිනී දැන්වීම් මගින් විශාල ප්‍රචාරණයක් දියත් කරනු ලැබූ බවත්, අත් පත්‍රිකා මගින් කාර්යාල ගෘහභාණ්ඩ ප්‍රවර්ධනය සඳහාද කටයුතු කර තිබුණු බවත් සභාපතිවරයා විසින් මා වෙත වාර්තාකර තිබුණි.”

(iv) තරහකාරී මිල ගණන් නොතිබීම හා ගෘහභාණ්ඩ වල පිරිවැය අවම කර නොගැනීම සංස්ථාවේ ගෘහභාණ්ඩ අලෙවිය පහළ යාමට ප්‍රධානම හේතුවක් වී තිබුණි.

(ඇ) කෘෂිකාර්මික නිෂ්පාදන

සමාලෝචිත වර්ෂය තුළදී සංස්ථාව විසින් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණු අතර එම අරමුණු ඉටුකර ගැනීම සඳහා සැලසුම්ද සකස් කර නොතිබුණි.

(ඈ) වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන පිරිසැකසුම් හා වේවැල් ආනයනය

වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන පිරිසැකසුම් හා වේවැල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය තුළදී කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

(ඉ) දැව වලින් අතුරු නිෂ්පාදන නිපදවීම හා අලෙවිය හා දැවමය නිමිභාණ්ඩ හා අර්ධ නිමි භාණ්ඩ අපනයනය කිරීම

ආයතනයේ අරමුණු වල ඇතුළත් කර තිබුණු මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමටද සමාලෝචිත වර්ෂය තුළ කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

(ඊ) දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන

සමාලෝචිත වර්ෂයේ සංස්ථාවේ තථ්‍ය නිෂ්පාදනය, ඇස්තමේන්තුගත නිෂ්පාදනය සමග සසඳා පහත දැක්වේ.

විස්තරය	ඇස්තමේන්තුගත නිෂ්පාදනය	තථ්‍ය නිෂ්පාදනය	විචලනය වාසි/(අවාසි)
දැව කඳුන් - (සන මිටර්)	139,241	137,317	(1,924)
ඉරු දැව - (සන මිටර්)	7,470	5,519	(1,951)
චිදුලි සම්ප්‍රේෂණ කණු - (ඒකක)	60,700	19,472	(41,228)
සිල්පර - (ඒකක)	150,000	133,822	(16,178)
වට කණු - (ඒකක)	53,000	105,253	52,253
වැට කණු - (ඒකක)	50,800	79,858	29,058
දර - (සන මිටර්)	39,400	118,544	79,144
බිත්ති පනේල - (දික් මිටර්)	60,000	4,974	(55,026)
අලිවැටකණු (ඒකක)	24,500	20,812	(3,688)
ගෘහභාණ්ඩ-(රැ.මිලියන)	214.28	90.57	(123.71)

තථ්‍ය නිෂ්පාදනය, ඇස්තමේන්තුගත නිෂ්පාදනය සමග සැසඳීමේදී ඉරු දැව සම්බන්ධයෙන් 26.1% ක, චිදුලි සම්ප්‍රේෂණ කණු සම්බන්ධයෙන් 67.9% ක, බිත්ති පනේල සම්බන්ධයෙන් 91.7 % ක හා ගෘහභාණ්ඩ සම්බන්ධයෙන් 57.7% ක අවාසිදායක

විවලනයන් නිරීක්ෂණය වූ අතර ඒ අනුව සංස්ථාවට ඉලක්කගත නිෂ්පාදනයන් කරා ලඟාවීමට අපොහොසත් වූ බව නිරීක්ෂණය විය.

(උ) තෙල් කැටීමේ හා පදම්කිරීමේ අංශය

2010 වර්ෂයේදී සිල්පර නිෂ්පාදනය රු.243,516,073 කින්ද, විදුලි කණු නිෂ්පාදනය රු. 148,332,621 කින්ද, 2009 වර්ෂයට වඩා අඩු වී තිබුණද තෙල් කැටීමේ හා පදම්කිරීමේ අංශය විසින් දැවී තෙල් වෙනුවෙන් දරා තිබුණු වියදම 2009 ට වඩා 2010 වර්ෂයේදී රු. 3,149,821 කින් වැඩි වී තිබුණි. නිෂ්පාදනය අඩුවී තිබියදී නිෂ්පාදන වියදම වැඩිවීමට හේතු අනාවරණය නොවීය.

2.2.2 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

රාජ්‍ය දැව සංස්ථාව සඳහා වානේ අට්ටිමඩු ඉදිකිරීම- රු. 29,784,885

මේ පිළිබඳව පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සංස්ථාවේ අවශ්‍යතාවය අනුව සැලැස්මක් සකස්කර ඒ අනුව ප්‍රමාණපත්‍ර පිළියෙල කිරීම වෙනුවට එක් කොන්ත්‍රාත්කරුවෙකු විසින් පිළියෙල කර ඉදිරිපත් තිබුණු සැලැස්මක්, ප්‍රමාණ පත්‍රයක් හා වැඩකුලී සඳහා වූ රු. 1,461,850 ක මිලගණනක් අනුව අට්ටිමඩු ඉදිකිරීම සඳහා සංස්ථාව විසින් 2008 මාර්තු 14 දින මුද්‍රිත මිල ගණන් කැඳවා තිබුණු අතර ඉදිකිරීමට යෝජිත ස්ථාන හා අට්ටිමඩු ගණන පිළිබඳව විස්තර සඳහන් කර නොතිබුණි.

(ආ) රු. 1,416,190 ක අවම මිල ඉදිරිපත් කර තිබූ කොන්ත්‍රාත්කරුට ටෙන්ඩරය පැවරීමට 2008 අප්‍රේල් 24 දින අනුමැතිය ලබාදී තිබුණද නැවත 2008 මැයි 26 දින ආයතන 2 කින් මිල ගණන් ලබාගෙන සිටිල් ඉංජිනේරු වැඩ පළමු කොන්ත්‍රාත්කරු මගින් එකක් රු. 684,850 බැගින් කරවා ගැනීමටත්, වානේ වැද්දුම් වැඩ තවත් ආයතනයකින් එකක් රු. 623,000 බැගින් කරවා ගැනීමටත්, සභාපතිවරයා විසින් නැවත 2008 ජූලි 28 දින අනුමත කර තිබුණි. ඒ අනුව එක් අට්ටිමඩුවක් සඳහා වැඩ කුලිය රු. 1,307,850 ක් විය. වානේ වැද්දුම් වැඩ සහ සිටිල් ඉංජිනේරු වැඩ සඳහා දෙවන අවස්ථාවේදී රු. 1,259,442 ක අවම මිල ඉදිරිපත් කර තිබූ කොන්ත්‍රාත්කරුට සංස්ථාව මෙම කටයුත්ත භාර නොදීම හේතුවෙන් සංස්ථාවට එක් අට්ටිමඩුවකින් රු. 48,408 බැගින් ඉදිකර තිබුණු අට්ටිමඩු 12 සඳහා සිදුව තිබූ සමස්ථ පාඩුව රු. 580,896 කි.

(ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙහි 2.8.4 ප්‍රකාර තාක්ෂණික කමිටුවක් පත්කර නොතිබුණු අතර තාක්ෂණික කමිටු ඇගයීමකින් තොරව ලංසුකරුවන් තෝරාගෙන තිබුණි.

2.2.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මුදල් හා බැංකු ශේෂ

දැව අපනයනය කිරීම සඳහා සංස්ථාව විසින් 2006 වර්ෂයේ දී ලංකා බැංකුවෙහි අනේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කර තිබුණු අතර 2009 දෙසැම්බර් 31 දිනට එහි ශේෂය ඇ.ඩො. 150,036.62 ක්ද, 2010 දෙසැම්බර් 31 දිනට එහි ශේෂය ඇ.ඩො. 151,165.69 (රු. 16,718,925) ක් ද විය. 2008 වර්ෂයේ සිට සංස්ථාව දැව අපනයනය නවතා දමා තිබුණු අතර මෙතරම් විශාල මුදලක් ගිණුමෙහි රඳවා තබාගැනීමට හේතූන් අනාවරණය නොවූ අතර දැවගෙවීම්වලින් ඉහළ මුදල් වත්කම් ඵලදායීව හා කාර්යක්ෂමව පාලනය කර නොතිබුණි. “ඛොලරයේ අගය ඉහළයාහැකි බැවින් ඒ තුළින් ප්‍රාග්ධන ලාභ අපේක්ෂාවන් හා ඉදිරියේදී විදේශ ගනුදෙනු පවත්වාගෙන යාමේ අපේක්ෂාව ඇති බැවින් තවදුරටත් අනේවාසික විදේශ මුදල් ගිණුම් පවත්වාගෙන යනු ලබන බව බව සභාපතිවරයා විසින් මා වෙත වාර්තාකර තිබුණි.”

(ආ) ප්‍රතික්ෂේපිත සිල්පර

තෙල් කැටීම හා පදම් කිරීමේ අංශයේ ප්‍රතික්ෂේපිත සිල්පර විකුණුම් වටිනාකම රු. 3,970,334 ක් වූ අතර මෙය 2009 වර්ෂයේ රු. 792,028 ට සාපේක්ෂව 401% ක වැඩිවීමකි. මේ අනුව ඉතා විශාල වටිනාකමැති සිල්පර තොගයක් ප්‍රතික්ෂේපී තිබුණි.

(ඇ) ගිණුම්කරණ තොරතුරු පද්ධතිය

සංස්ථාව විසින් ගිණුම් හා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා භාවිතා කරනු ලබන Accpac ගිණුම්කරණ තොරතුරු පද්ධතිය 1992 වර්ෂයේ සිට මේ දක්වා භාවිතා කරනු ලබන අතර පද්ධතිය හඳුන්වාදුන් දින සිට මේ දක්වා අඩුපාඩුකම් පැවති බව නිරීක්ෂණය වූ අතර නිසි ගිණුම්කරණ තොරතුරු පද්ධතියක් නොමැති වීම නිසා අවසාන ගිණුම් සකස් කිරීමේ ප්‍රමාදයන් පවතින බවද නිරීක්ෂණය විය.

(ඈ) මිලදී ගැනීම් හා සේවා සපයා ගැනීම් - ප්‍රධාන කාර්යාලය

(i) මුදලට විකුණුම් ඉන්වොයිස් පොත් මුදුණය - රු. 2,480,240

ඉහත මුදුණ කටයුත්ත සිදුකර ගැනීමේදී ප්‍රසම්පාදන අත්පොතෙහි 2.14.1 වගන්තිය ප්‍රකාරව විවෘත තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කර නොතිබුණු අතර සීමිත මිල කැඳවීම් මත මිල ගණන් ඉදිරිපත්කර තිබූ එකම

සමාගමට රු. 2,480,240 කට ලංසුව පවරා තිබුණි. ලංසු කොන්දේසි අනුව සැපයුම්කරු විසින් මුද්‍රණය කළ පොත් භාරදීම දින 30 ක් ඇතුළත සිදුකළ යතු වුවද මුළු තොගය වූ පොත් 2000 න් පොත් 1502 ක් එනම් 3/4 ක් භාරදීම දින 121 දක්වා ප්‍රමාද කර තිබුණි. කෙසේ වුවද සංස්ථාව හා සැපයුම්කරු අතර 2010 ජුනි 04 දින අත්සන් කර තිබුණු ගිවිසුමෙහි මුද්‍රණය කළ පොත් භාරදීමේ දිනයන් ඇතුළත් කර නොතිබුණු බැවින් ප්‍රමාද දඩ අයකර ගැනීමට නොහැකි වී තිබුණි.

(ii) වනයෙන් නිකුත්කිරීමේ නිවේදන පත්‍රිකා පොත් මුද්‍රණය රු. 1,499,680

ඉහත මුද්‍රණ කටයුත්ත සිදුකර ගැනීමේදී ප්‍රසම්පාදන අත්පොතෙහි 2.14.1 වගන්තිය ප්‍රකාරව ලංසු ක්‍රියාමාර්ගය අනුගමනය නොකර සීමිත මිල කැඳවීමක් සිදුකර තිබුණි. සැපයුම්කරු විසින් මුද්‍රණය කළ පොත් සැපයීම සංස්ථාව විසින් සෝදුපත් පරීක්ෂා කර දින 07 ක් ඇතුළත සිදුකරනු ලබන බව සඳහන් කර තිබුණද, මුද්‍රණය කළ පොත් සංස්ථාවට භාරදීම දින 41 සිට ඒ 95 දක්වා අසාමාන්‍ය ලෙස ප්‍රමාද කර තිබුණි. තවද සම්පූර්ණ තොගය වූ පොත් 1000 න් පොත් 500 ක් භාරදීම දින 95 දක්වා ප්‍රමාද කර තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙහි 8.9.3 වගන්තිය ප්‍රකාරව සංස්ථාව සැපයුම්කරු සමඟ විධිමත් ගිවිසුමකට එළඹ නොතිබුණි බැවින් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමටද නොහැකිවී තිබුණි.

(iii) ටොන් 4 ටෙලස්කොපින් බුම් ක්‍රේන් සහිත ටොන් 10 හීනෝ වර්ගයේ 2WD ට්‍රැක් වැසිස් දෙකක් මිලදී ගැනීම - රු.18,355,600

ටොන් 10 හීනෝ වර්ගයේ ට්‍රැක් වැසිස් දෙකක් ජපන් යෙන් 11,220,000 කට මිලදී ගැනීම සඳහා සංස්ථාව විසින් 2010 පෙබරවාරි 11 දින එක්තරා සමාගමකට ලංසුවක් ප්‍රදානය කර තිබුණි. ලංසු ප්‍රතිග්‍රහණ ලිපියෙහි කොන්දේසි 9 ප්‍රකාර නැව දක්වා වන මිලෙන් (FOB) 10% ක් වන එනම් ජපන් යෙන් 1,122,000 කට සමාන රු. 1,458,824 ක වටිනාකමින් යුත් කාර්ය සාධන බැඳුම්කරයක් ඉදිරිපත් කළ යුතු වුවද ඉහත සමාගම විසින් ඉදිරිපත් කර තිබුණු කාර්ය සාධන බැඳුම්කරයේ වටිනාකම රු. 730,000 ක් එනම් 5% ක් විය. ඒ අනුව ඉදිරිපත් කර තිබුණු බැඳුම්කරය පිළිගත නොහැකි බැවින් සංස්ථාව විසින් නැවත කාර්ය සාධන බැඳුම්කරයක් ලබාගතයුතුව තිබුණද එසේ කටයුතු කර නොතිබුණි. තවද ඉදිරිපත් කර තිබුණු කාර්ය සාධන බැඳුම්කරයෙහි වලංගු කාලය 2010 අගෝස්තු 21 දිනෙන් අවසන් වුවද එය කල් ඉකුත්වීමට පෙර දීර්ඝ කර ගැනීමටද සංස්ථාව විසින් කටයුතු කර නොතිබුණි.

2.2.4 අවිධිමත් ගනුදෙන

(අ) කාර්ය මණ්ඩල උසස්වීම්

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) රාජ්‍ය දැව සංස්ථාවේ කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ලේකම් අමතා ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අංක ඩීඑම්එස්/රි2/58/4/371/2 හා 2009.09.22 දිනැති ලිපියෙන් අනුමත කර තිබුණු අතර එම ලිපියේ 08 වන ඡේදයෙහි මෙම ප්‍රතිව්‍යුහගතකරණ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම , අනුමත සංවිධාන ව්‍යුහය හා වැටුප් ක්‍රම පදනම් කරගෙන කළමනාකරණ සේවා අංක 30 වකුලේඛයෙහි විධිවිධාන වලට අනුගත වන පරිදි බඳවා ගැනීමේ හා උසස්වීම් පරිපාටි සංශෝධනය කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරගත යුතු බව සඳහන් කර ඇතත්, සංස්ථාව විසින් බඳවාගැනීමේ හා උසස්වීමේ පරිපාටි අනුමත කර නොගෙන අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත වැඩ බලන නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකරුවන් /සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් 7 දෙනෙකුට, වැඩබලන ප්‍රාදේශීය කළමනාකරුවෙකුට සහ ප්‍රාදේශීය කළමනාකරුවන් 3 දෙනෙකුට නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙසත් , වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් 2 දෙනෙකුට, කළමනාකරුවන් 2 දෙනෙකුට සහ සහකාර සාමාන්‍යාධිකාරීන් 2 දෙනෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීන් ලෙසත්, වැඩ බලන ප්‍රාදේශීය කළමනාකරුවන් / නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකරුවන් 4 දෙනෙකුට ප්‍රාදේශීය කළමනාකරුවන් ලෙසත් උසස්වීම් ලබාදී තිබුණි.
- (ii) එකී ලිපියේ 10 වන ඡේදය අනුව ප්‍රතිව්‍යුහගත යෝජනා ක්‍රියාත්මක කිරීම යනු එම තනතුරු වලට බඳවා ගැනීමට දෙන අනුමැතියක් නොවන බව අවධාරණය කර තිබියදීත් ඉහත ආකාරයට තනතුරු වලට බඳවාගෙන තිබුණි.
- (iii) ඉහත (අ) ඡේදය ප්‍රකාරව උසස්වීම් ලබාදී තිබූ නිලධාරීන් 5 දෙනෙකුට 2010 මාර්තු මාසයේ සිට නව තනතුරේ වැටුප් ද ගෙවා තිබුණි.

(ආ) බොරවැව සංවර්ධනයට යටත්වන ප්‍රදේශයේ දැව ඉවත් කිරීම

වැඩබිම පවරනලද කොන්ත්‍රාත්කරු අනවසර දැව හෙලිම් සම්බන්ධයෙන් වරදකරු වී ඇතිබව හෙළඳරව්වීම නිසා පැවරීම අත්හිටවීමෙන් අනතුරුව මෙම වැඩබිම කොටස් දෙකකට බෙදා කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකුට පැවරීමට 2010 අගෝස්තු 10 දින පැවති ප්‍රසම්පාදන මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. 2010 දෙසැම්බර් 09 දින වන

විට ගිවිසුම් කාලය අවසාන වී මාස 02 ක කාලයක් ගතවී තිබුණද වැඩබිම් පවරා තිබුණු කොන්ත්‍රාත්කරු විසින් දැව ඉවත්කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද කොට තිබුණි. මීට පෙර වර්ෂ වලදීද ගිවිසුම් කඩකර තිබුණු කොන්ත්‍රාත්කරුවකුට එකම අවස්ථාවකදී වැඩබිම් 2 ක් පවරාදී තිබීම මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.

සංස්ථාව විසින් කොන්ත්‍රාත්කරුවන්ගේ පෙර ගිවිසුම් සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා තබා නොගැනීමත්, ගිවිසුම් කඩ කරන කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ තොරතුරු වාර්තා කරගෙන නොතිබීමත් නිසා මෙවැනි තත්ත්වයන් උද්ගත වී ඇති බව විගණනයේදී පෙන්වා දීමට සිදුව ඇත.

2.2.5 ආර්ථික නොවූ ගනු දෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2001 වර්ෂයේ රු.468,000 ක මූලික වියදමක් දරා සංස්ථාව විසින් බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කර රු.30,000,000 ක් අදාළ සමාගමෙහි ආයෝජනය කර තිබුණද 2011 ජුනි 30 දක්වාම කිසිදු ප්‍රතිලාභයක් සංස්ථාව වෙත ලැබී නොතිබුණි.

(ආ) සංස්ථාව විසින් 1988 වර්ෂයේදී කතරගම අශ්ඨපල අරමුදලට රු. 2,000,000 ක පොලී රහිත ණය මුදලක් ලබාදී තිබුණි. සමාලෝචිත වර්ෂය තුළදී එයින් රු.32,000 ක මුදලක් අයවී තිබුණු අතර 2011 ජුනි 30 දිනට තවදුරටත් රු.1,115,000 ක ණය ශේෂයක් අයවීමට තිබුණි.

2.2.6 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් සංස්ථාවේ සම්පත්

2003 ජුනි 02 දින හා අංක පී.ඊ.ඩී./12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.9 ඡේදයට පටහැනිව සංස්ථාවේ වාහන 02 ක් බාහිර පුද්ගලයන් වෙත මුදාහැර තිබුණි.

2.2.7 හඳුනාගත් පාඩු

සමාලෝචිත වර්ෂය තුළදී වාහනයක් අනතුරකට ලක්වීම නිසා සංස්ථාවට රු.1,147,565 ක අලාභයක් සිදුවී තිබුණි.

2.2.8 ක්‍රියාකාරී සැලැස්ම

2010 වර්ෂයට අදාළව ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කර තිබුණද එහි පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) දැව නිෂ්පාදනය හා විකිණීම පමණක් අරමුණු කරගෙන ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබුණු අතර සංස්ථාවේ සියළු අංශ පිළිබඳව අවධානය යොමුකර එය පිළියෙල කිරීම කෙරෙහි සැලකිල්ලක් දක්වා නොතිබුණි.

(ආ) අදාළ වර්ෂය තුළදී ආයතනයේ අරමුණු හා ඉලක්ක සපුරා ගැනීමට වගකීම් පවරා ඇති නිලධාරීන් නිශ්චිතව දක්වා තිබිය යුතු වුවද 2010 ක්‍රියාකාරී සැලැස්මෙහි එසේ හඳුනාගෙන නොතිබුණි. මේ සම්බන්ධයෙන් 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 වනුලේඛයෙහි 5.1.2 වගන්තිය කෙරෙහි අවධානය යොමු කෙරේ.

2.2.9 අයවැය ලේඛනය පාලනය

2010 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය, 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 වනුලේඛයෙහි 5.2 සහ 8.1.3 වගන්ති ප්‍රකාර සංස්ථාවේ සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම පාදක කොටගෙන පිළියෙල කර නොතිබුණි.

අයවැය ලේඛනය, සංස්ථා ක්‍රියාකාරී සැලැස්ම හා සමගාමීව පිළියෙල කර නොතිබූ බව එම ලේඛන අතර පැවති රු. 625,124,289 ක ඇස්තමේන්තුගත වෙනස්කම් වලින් තවදුරටත් නිරීක්ෂණය විය.

සමාලෝචිත වර්ෂයෙහි ඇස්තමේන්තුගත ආදායම්/ වියදම්, තට්ටු ආදායම්/ වියදම් සමඟ සැසඳීමේදී විචලනය 0.46% සිට 100% පරාසයක පැවති අතර ඒ අනුව අයවැය ලේඛනය ඊළඟ පාලන උපකරණයක් ලෙස යොදාගෙන නොතිබුණි. තවද විවිධ ආදායම් ඇස්තමේන්තු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුවේ.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සංස්ථාවේ සභාපතිවරයා වෙත දන්වා යවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ණයගැතියෝ
- (ඇ) අයවැය
- (ඈ) පොග
- (ඉ) ස්ථාවර වත්කම්
- (ඊ) භාණ්ඩ / සේවා මිලදී ගැනීම්
- (උ) කොන්තාන් ලිපිගොනු පවත්වාගෙනයාම

